

උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා වකුලේ අංක 01/2022

මගේ අංකය NP/07/10/02/185

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
උතුරු පළාත,  
යාපනය.

06.01.2022

ප්‍රධාන ලේකම්,  
ආණ්ඩුකාරටර ලේකම්  
අමාත්‍යාංශ ලේකම්වරුන් ,  
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්,  
දෙපාර්තමේන්තු ප්‍රධානීන්,  
උතුරු පළාත.

උතුරු පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන තිබැවේ මුළු මුදල නිලධාරී IIIවන මුදල හා Iවන ශේෂීයේ තනතුරු දරණ නිලධාරීන් සඳහා වූ 1වැනි හා 2 වැනි හා වැනි කාර්යක්ෂමතා කඩුම් විභාගය – 2018 (I) (2022)

දූහන සඳහන් තනතුරු දරණ තිබැවන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් විභාගය එම තනතුරු වලට ආදාළ සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 10 ජේදය හා 01,02,03 වන ඇමුණුම ප්‍රකාර 2022 වන වර්ෂයේ පැවැත්වීමට නියමිතය.

## 2.0 සූදුසුකම් :-

- තිබැවෙන් කාර්යක්ෂමතා කඩුම් විභාග දෙකටම එකතුව පෙනී සිටිය තොගකි ය. (ශේෂීන් දෙකටම)
- අයදුම්පත් හාරහන්න අවසාන දිනට අයදුම්කරුවන්, III වැනි ශේෂීයේ තිබැවන් පළුවෙනි කාර්යක්ෂමතා කඩුම් විභාගයටද, II වැනි ශේෂීයේ තිබැවන් දෙවනි කාර්යක්ෂමතා කඩුම් විභාගයටද I වැනි ශේෂීයේ තිබැවන් තුන්වන කාර්යක්ෂමතා කඩුම් විභාගයටද පෙනී සිටිමට සූදුසුකම් ලබති.
- එමෙන් ම මේ දක්වා මෙම විභාගය සම්පූර්ණ කර තොමැති තිබැවන්ද මෙම විභාගයට පෙනී සිටිමට සූදුසුකම් ලබති.

## 3.0 අයදුම්පත්වය

- අයදුම්පත්වය මෙම වකුලේය සලා අමුණා ඇති ආදර්ශ ආකාති පත්‍රයට අනුකූල විය යුතුය. එම ආදර්ශ අයදුම්පත්වය අනුව අපේක්ෂකයින් තම අයදුම්පත්වය සකස් කරගත යුතු අතර, ඒ අනුව සකස් කරගත ලද අයදුම්පත්වය අපේක්ෂකයින් තම දෙපාර්තමේන්තු ප්‍රධානීය මගින් 21.01.2022 වන දින හෝ රට පෙර ලැබෙන සේ ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත, අංක:393/48, කොට්ඨාස පාර, යාපනය යන ලිපිනයට ලියාපිදි තැපෑලෙන් යොමු කළ යුතුය.
- අයදුම්පත් බහා එවතු ලෙන ලියුම් කවරයේ වම්පස දූහල කෙළවරේ “උතුරු පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන තිබැවේ III/II/I ශේෂීයට අයන් තිබැවන් සඳහා වන 1වැනි/2වැනි/3වැනි කාර්යක්ෂමතා කඩුම් විභාගය 2018 (I) (2022)” යනුවෙන් විභාගයේ නම සඳහන් කළ යුතුය. අයදුම්පත් හාර ගන්නා අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් හා ආදාළ තොරතුරු සපය තොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

## 4.0 අපේක්ෂකයින්ගේ අනන්‍යතාව :-

අපේක්ෂකයින් විභාග ගාලාව තුළ දී පෙනී සිටින සැම විෂයයක් පාසාම විභාග ගාලාධිපති සැහීමකට පත් වන පරිදි ස්වකීය අනන්‍යතාව මැපු කළ යුතුය. ඒ සඳහා පහත සඳහන් ලියකියවිලිවලින් එකක් විභාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

(i) පූද්ගලයින් ලියාපිදි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ජාතික භාෂ්‍යනම්පත.

(ii) වලංගු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය. ( pass port )

### (iii) වලංගු රියදුරු බලපෙනය

ඉහත සඳහන් ලියවිල්ලක් හෝ ඉදිරිපත් කිරීමට අපොහොසන් වන අයදුම්කරුවෙකුගේ අපේක්ෂකන්ට අවලංගු කිරීමේ බලතල නිරීක්ෂක සතුය.

### 5.0 අයදුම්පත් :-

- අක 1 සිට 6 දක්වා ජේදාන් පළමුවන පිටුවටද අනෙක් ජේද දෙවන පිටුවටද අනුළත් වන පරිදි ‘ඡ් 4’ ප්‍රමාණයේ කඩිඟ්සියක පරිගණකය මගින් සකස් කරගත් අයදුම්පත නිවැරදිව හා පහැදිලිව අයදුම්කරුගේ අත් අකුරින්ම පිටුවය යුතුය.
- අයදුම්පත මේ සමග යොමු කර ඇති ආකානීය පරිදිම සකස් කර අයදුම් කළ යුතු අතර, අයදුම්තුයේ ජායා පිටපතක් හෝ අමතර පිටපත් හාර ගතු තොලබන බව අවවාද කරනු ලැබේ.
- ආද්‍යේ අයදුම්පතුයට අනුකූල තොවන සහ අසම්පූර්ණ තොරතුරු සපයා ඇති අයදුම්පත් දැනුම දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- ඉදිරිපත් කර ඇති විභාග දැනුවීමේ සඳහන් වන ආකානී පත්‍රයට අනුකූල ද යන්න තම අයදුම්පත පිළිබඳව අපේක්ෂකයා අවධානය යොමු කළ යුතු අතර එහි ජායා පිටපතක් තමන් ලෙ තබා ගැනීම ප්‍රයෝග්‍යනවත්වනු ඇත.

### 6.0 විභාග ගෘෂ්ඨ :-

6.1 පළමුවරට මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ගෘෂ්ඨවක් ගෙවිය යුතු තොවේ.

6.2 විභාගයට පෙනී සිටි අනෙක් නිලධාරීන් විසින් එක් විෂයකට රු 250.00 ක් වචිනා මුදල් ඇණවුමක් ද එක් විෂයකට වැඩි විෂයන් වලට රු 500.00 ක් වචිනා මුදල් ඇණවුමක් ද උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් ගේ තමත හා යාපනය මධ්‍යම තැපැල් කාර්යාලයන් මරු කරගත හැකිවන පරිදි උතුරු පළාත් පිහිටි මිනැම තැපැල් කන්තොරුවකින් මුදල් ගෙවා ඇණවුමක් ඉදිරිපත් කළ යුතුයි.

6.3 මුදල් ඇණවුමේ ජායා පිටපතක් අයදුමකරු එය තබා ගැනීම ප්‍රයෝග්‍යනවත් වන අතර මෙම ගෘෂ්ඨ තැවත ගෙවනු තොලබේ. එමත් ම වෙනත් විභාගයක් සඳහා මෙම ගෘෂ්ඨව මාරු කිරීමේ අවස්ථාව තොලබේ.

7.0 අයදුම්පත් යොමු කර ඇති නිලධාරීන්ට පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් විසින් ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. අපේක්ෂකයකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම මහු/ඇය විභාගයට ඉදිරිපත් වීම සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස තොසැලකිය යුතුය. විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ගාලායිපති වෙත මුළුන්ගේ අත්සන සහතික කරවා ගත් ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කළ යුතුය. එවැනි ප්‍රවේශ පත්‍ර තොමැතිව විභාගයට පෙනී සිටමට ඉඩයෙනු තොලබේ. යම් අපේක්ෂකයකුට විභාගයට දින 03 ට පෙර ප්‍රවේශපත් තොලැබුන් තම මහු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් ගළ යුතු ගැක්ස් අංකයක් (Fax No)

8.0 මෙම විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර ඉඩ ඇති නිලධාරීන්ට විභාගයට පෙනී සිටිමට හැකිවන පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ආයතන සංග්‍රහයේ XII පරිවිශේදයේ 19 වන වගන්තිය පරිදි කටයුතු කළ යුතුය.

9.0 නිලධාරීන් මෙම විභාගය සමන් විම සඳහා පෙනී සිටින එක් එක් විෂයන්ට සමස්ථ ලකුණු වලින් 40% කට තොඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු ය.

10.0 මෙම විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් විසින් නිකුත් කරනු ලැබේ.

### 11.0 විෂය මාලාව :-

1වන, 11වන හා තුන්වන කාර්යක්ෂමතා කඩඹුම විභාගයට අදාළ විෂමාලාවන් I, II, III වන ඇමුණුම මගින් දක්වා ඇත.

- 12.0 විභාග පැවත්වීමට අපේක්ෂා කරන නගර හා නගර අංක පහත සඳහන් පරිදි සඳහන් කර ඇත.

| නගරය       | නගර අංකය |
|------------|----------|
| යාපනය      | 01       |
| මන්නරම     | 02       |
| වුවනියාව   | 03       |
| කිලිනොච්චය | 04       |
| මුලකිවේ    | 05       |

- 13.0 මෙම වකුලේබයේ සඳහන් දැන්වීම මගින් අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු/ කාර්යාල යටතේ සේවය කරන අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදී කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මේ හා සම්බන්ධ තොරතුරු උතුරු පළාත් සභාවේ [www.np.gov.lk](http://www.np.gov.lk) යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය

**සැලැකිය යුතුයි :** මෙම වකුලේබයේ හාජා මාධ්‍යයන්හි යම්කිසි වෙනසක් දක්නට ලැබේ නම් දෙමලු හාජා මාධ්‍යයට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතුයි අදාළ විභාග දැන්වීම් මගින් විධිවිධාන තොකරන ලද කිසියම් කරුණක් වෙතොත් එම කරුණ සම්බන්ධයෙන් වූ තීරණය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ තීරණය අවසන් තීරණය වනු ඇත.

**ඡායාරූපය:**

ලේකම්,  
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
උතුරු පළාත.

## විෂය මාලා

### අමුණුව I :

#### 1 වැනි කාර්යක්ෂමතා කඩ්දම විභාගය (111 වැනි ගේසීය)

|                    |               |                |           |
|--------------------|---------------|----------------|-----------|
| 1. කාර්යාල ක්‍රමය  | විෂය අංක (01) | කාලය පැය 01 දි | ලකුණු 100 |
| 2. ගිණුම් ක්‍රමය   | විෂය අංක (02) | කාලය පැය 01 දි | ලකුණු 100 |
| 3. පරිගණක පරික්ෂණය | විෂය අංක (03) | කාලය පැය 02 දි | ලකුණු 100 |

#### 1. කාර්යාල ක්‍රමය

රජයේ කාර්යාලවල හාටිනා වන කාර්යාල ක්‍රම පිළිබඳ මූලික දැනුම, එම දැනුම ප්‍රායෝගිකව හාටිනා කිරීමේ හැකියාව, රාජකාරී ලිපි හා ලියකියවිලි අවශ්‍ය පරිදි තෝරුම් ගැනීම හා කෙටි සටහන් මගින් තම අදහස් හා නිරික්ෂණ ස්ථීර වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව, නියෝග පරිදි ලිපි සකස් කිරීමේ හැකියාව යනාදි කරනු ලැබේ.

#### 2. ගිණුම් ක්‍රමය

රජයේ කාර්යාලවල හාටිනා වන මූලික ගිණුම් ක්‍රම සම්බන්ධයෙන් වූ මූලික දැනුම මා මුදල් පාලන පොත් වල ක්‍රියාකාරකම පිළිබඳ පැහැදිලි කිරීමේ හා හැකියාවන් මූලික පරික්ෂා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

#### 3. පරිගණක පරික්ෂණය

(i) තොරතුරු තාක්ෂණය පිළිබඳ සාරාංශය

(ii) වින්ශීලියේ මෙහෙයුම් පද්ධතිය

(iii) ගොනු කළමනාකරණය

(iv) පද සකසීම (Word Processing)

මූලික නිපුණතා, තිරය සම්බන්ධ සේවියිය, අකුරු නිවැරදි කිරීම, ගදා සකසීම, අකුරු හා ගෙළිය, ජේද සකසීම, ජේලි අතර හිඳුය මරු කිරීම, බලි සකසුම (Tab Setting), වචන සේවීම හා විකල්ප, වැරදි අකුරු හා ව්‍යාකරණ, සමාන වචන, වැඩසටහන් හාටිය, පිටු සැකැස්ම, ලියකියවිලි මුද්‍රණය කිරීම, ලේඛන සකස් කිරීම, පෙළ වර්ග කිරීම, (sorting texts) ගොනු කළමනාකරණය, තැපැල් ඒකාබද්ධ කිරීම (Mail Merging), මැකුණ්ස් සමග වැඩ කිරීම (working with macros).

(v) පැනුරුම්පන (Spread Sheets)

මූලික හැකියාවන්

තිර්මාණය

නිවැරදි කිරීම

වැඩසටහන් හා වෙශය, ඇතුළු කිරීම හා මකා දැමීම (Insertion and Deletion)

දන්න වර්ග කිරීම

කෙටුම් පත් තිර්මාණය

මුද්‍රණය කිරීම

මැකුණ්ස් සමග වැඩ කිරීම (working with macros)

ගොනු කළමනාකරණය

(vi) දන්න සම්බුද්‍ය (Data Base)

මූලික නිපුණතාවයන් සඳහා හඳුන්වීම

ආකාතීන්

ඒකාබද්ධ කරන ලද ආකාතීන්, උත්පනන ආකාතීන් (Popup Forms)

සාකච්ඡා හා ප්‍රතිච්ච පෙවටි (Dialog and Message Boxes)

විශ්‍යුම් (Queries)

වර්ග කිරීම

වර්තන ලබා ගැනීම (Obtaining Reports)

මැකුණ්ස් හාටිය (Working with Macros)

(vii) ඉදිරිපත් කිරීම / කිද්දීණය (Presentation / Illustration)

මූලික නිපුණතා, නිවැරදි කිරීම, ආකාතීකරණ ආකාතී පාවිච්ච කිරීම, ජායාරුප හා සිනියම, ප්‍රස්ථාර ඇතුළු කිරීම, විනිවිධ රුප කාව හා බලපෑම සැපිවීකරණය, රුප තිර්මාණය, සිදුවීම අර්ගන මෙවලම් හාටිය, මූලධර්ම සකස් කිරීම, රුප කාව හා සටහන් මුද්‍රණය

(viii) අන්තර් ජාලය (Internet)

අන්තර් ජාලය පිළිබඳ හඳුන්වීම ජාත්‍යාන්තර ජාලකරණය සේවීම ක්‍රමය අන්තර් ජාල හාටිය

### (ix) විද්‍යුත් තැපෑල (E-Mail)

හඳුනවීම, මූලික නිපුණතා විද්‍යුත් තැපෑල ලබා ගැනීම, විද්‍යුත් තැපෑල යැවීම, ජ්‍යෙෂ්ඨ පිළිතුරු සැපයීම, සම්බන්ධීකරණ හාවිතය, වාසගම් වල නිර්මාණය හා හාවිතය, තොරතුරු සැකසීම.

### විෂය මාලා

#### අභ්‍යන්තර 11

2 වන කාර්යක්ෂමතා කඩුම් විභාගය ( 11 වන ගෞර්ණිය)

|  |               |               |            |
|--|---------------|---------------|------------|
| 1. ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාලිත්            | විෂය අංක (04) | කාලය පැය 2 දි | කොන්තු 100 |
| 2. මුදල් රෙගුලාසින් හා රජීය ප්‍රසම්පාදන කටයුතු | විෂය අංක (05) | කාලය පැය 2 දි | කොන්තු 100 |

1. ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාලිත්

පරිචේෂ්ද :- VI, VII, VIII, XII, XIII, XIV, XVII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXX, XXXIII, XLVII, XLVIII රජීය ජේවා කොමිෂන් සභාවී කාර්ය පටිපාලිත්

2. මුදල් රෙගුලාසින් හා රජීය ප්‍රසම්පාදන කටයුතු

පරිචේෂ්ද :- I, II, III, IV, V හා රජීය ප්‍රසම්පාදන කටයුතු

### විෂය මාලා

#### අභ්‍යන්තර III

3 වන කාර්යක්ෂමතා කඩුම් විභාගය (1වන ගෞර්ණිය)

|  |               |                |            |
|--|---------------|----------------|------------|
| 1 ව්‍යාපාති කළමනාකරණය (Project Management) | විෂය අංක (06) | කාලය පැය 03 දි | කොන්තු 100 |
|--|---------------|----------------|------------|

1. ව්‍යාපාති කළමනාකරණය (Project Management)

- i. ව්‍යාපාතියක් නිර්වචනය කිරීම (Defining a Project)
- ii. ව්‍යාපාති කළමනාකරණය (Project Management)
- iii. ව්‍යාපාති වකුය (Project cycle)
- iv. ව්‍යාපාතියක් සකස් කිරීම හා විශ්ලේෂණය කිරීම (Preparation and analysis of a Project)
- v. ව්‍යාපාති ඇගයීම (Project Evaluation)
  - ආපසු ගෙවීමේ කාලය (Payback Period)
  - ගුද්ධ වත්කම් ඇගය (Net present Value)
  - අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය (Internal Rate of Return)
  - පිරිවැය ප්‍රතිලාභ අනුපාතය (Cost Benefit Ratio)
  - වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතය (Annual average Return Ratio)
- vi. - ව්‍යාපාති සංවිධානය (Project Organization)
- vii. - වකු මිල පිළිගැනීම කිරීම (Adopting Shadow Price)